

2009-10-18

99-1018

2, 409

ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස  
ජාතික ලේඛනාගාරයේ වැදගත්කම

**The Importance of National Archives as an Information  
Centre for Historical Research**

தேசிய அரிச்சுவஷுகள் சாலையின் முக்கியத்துவம் அது வரலாற்று  
ஆய்விற்கு தகவல் மையமாக இருப்பது .

ජාතික ලේඛනාරක්ෂක සතිය වෙනුවෙන් නිකුත් කරන සමරු කළම - 1999

**Souvenir to Mark the National Archives Week - 1999**

தேசிய ஆவயங்கள் வாரத்தை நினைவ கூறல் -1999

සංස්කාරක : ආචාර්ය කේ. ඩී. පී. විමලරත්න

Editor : Dr. K.D.G. Wimalaratne

ප්‍රකාශනය

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව

7, රීඩ් මාවත, කොළඹ 7.

தேசிய அரிச்சுவஷுகள் கூடத்திணைக்கள வெளியீடு

இல. 7, ரீட் சாலை, கொழும்பு 7.

Publication of the Department of National Archives

7, Reid Avenue,

Colombo 7

## ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පර්යේෂණ සඳහා මූලාශ්‍ර ආයතනයක් ලෙස ජාතික ලේඛනාගාරයේ වැදගත්කම

පුරාවිද්‍යාව මගින් මූලික වශයෙන් කෙරෙන්නේ අතීත සමාජයේ භෞතික පාර්ශවය අධ්‍යයනය කිරීමය. පුරාවිද්‍යා ස්ථාන සහ කැනි හඳුනාගැනීම, ඒවා කාල රාමුවකට ගොනු කිරීම සහ ඒ මගින් අතීත සමාජය අර්ථ නිරූපනය කිරීම සාම්ප්‍රදායික පුරාවිද්‍යාවේ ප්‍රධාන අරමුණුය. මෙකී අරමුණු ඉටුකර ගැනීම සඳහා පුරාවිද්‍යා දත්ත ලබාගන්නේ වැඩි වශයෙන් ක්ෂේත්‍ර අධ්‍යයනවලිනි. ඒ හැරුණු විට, කෞතුකාගාරය, විද්‍යාගාරය, පුස්තකාලය සහ ජාතික ලේඛනාගාරය මගින් ඔහු දත්ත ලබා ගනී.

මේ අතරින්, ජාතික ලේඛනාගාරය පුරාවිද්‍යා අධ්‍යයන සඳහා මූලාශ්‍ර ආයතනයක් ලෙස වැදගත්වන ආකාරය මෙරට පුරාවිද්‍යාව සහ ජාතික ලේඛනාගාරය ආශ්‍රයෙන් පෙන්වා දීමට මේ ලිපියෙන් උත්සාහ කරනු ලැබේ. ජාතික ලේඛනාගාරය තුළත ඉතිහාසඥයාගේ ප්‍රධානතම මූලාශ්‍ර ආයතනයක් වුවද, එය පුරාවිද්‍යාඥයාගේ වැඩි අවධානයට හෝ පරිහරණයට ලක්වන බවක් නොපෙනේ. ඉතිහාසඥයා සහ පුරාවිද්‍යාඥයා යන දෙදෙනාම අතීතය අධ්‍යයනය කළද, ඔවුන්ගේ දක්ෂ්‍ය සහ විධික්‍රම බෙහෙවින් වෙනස් වීම මෙයට ප්‍රධාන හේතුවිය හැකිය. ඉතිහාසඥයා බොහෝ විට ලේඛන ආශ්‍රයෙන් අතීතයේ ඓතිහාසික වැදගත්කම ගවේෂණය කිරීමට උත්සාහ දරන අතර, පුරාවිද්‍යාඥයා තැත්කරන්නේ උව්‍යමය සාධක ඇසුරින් අතීත සමාජයේ ගලායෑම තේරුම් ගැනීමටය. මේ අනුව ජාතික ලේඛනාගාරය තුළ ඉතිහාසඥයාට ප්‍රමුඛ ස්ථානයක් හිමිවීමත්, පුරාවිද්‍යාඥයාට ද්විතීය ස්ථානයක් හිමිවීමත් ස්වභාවිකය.

අනෙක් අතට, ජාතික ලේඛනාගාරයේ ඇති ලේඛන වැඩි කොටසක් 17 වන ශත වර්ෂයට සහ ඉන් පසු කාලයට අයත් ඒවාය. මේ තත්ත්වය ද පුරාවිද්‍යාඥයා ජාතික ලේඛනාගාරයෙන් ඇත්වීම කෙරේ බලපා ඇත. මෙරට පුරාවිද්‍යාඥයන් වැඩි දෙනෙක් පැරණි සම්භාව්‍ය ශිෂ්ටාචාරය අධ්‍යයනය කිරීමට රුචිකමක් දක්වයි. ඔවුහු අතීතයේ මෑතකාලීන සියවස් කීපය "අතීතය" ලෙස නොදකිති. එම යුගය අධ්‍යයනය කරන කීපදෙනා වුව වැඩි වශයෙන් නැඹුරුවී ඇත්තේ විහාර චිත්‍ර හෝ ගොඩනැගිලි ආකෘති අධ්‍යයනය කිරීමට ය.

මෙකී හේතූන් හැරුණු විට පුරාවිද්‍යාඥයා ජාතික ලේඛනාගාරයෙන් ඇත් කිරීම සඳහා වෙනත් බාහිර හේතූන් කිහිපයක් ද බලපා තිබේ. ඒ අතර ප්‍රධාන වන්නේ මෙරට වත්මන් පුරාවිද්දිද්‍යාඥයින් වැඩි දෙනෙකු තුළ ලේඛන පරිහරණය කිරීමට තරම් ශික්ෂණයක්, ඇල්මක් හෝ විවේක බුද්ධියක් නොමැතිකමය. ජාතික ලේඛනාගාරය තබා, සාමාන්‍ය පුස්තකාලයක්වත් නිතර පරිහරණය කරනු පුරාවිද්‍යාඥයකු අද දැකගත හැකි නම් ඒ ඉතා කලාතුරකිනි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව කෙරුම් ප්‍රමාණාත්මකව ප්‍රසාරණය වී ඇත්ත්, එහි ගුණාත්මක වර්ධනය මන්දගාමී වීමට මේ හේතුවිය බෙහෙවින් බලපා ඇති බව සඳහන් කළ යුතුය.

පවතින තත්ත්වය මෙය වුවද, ජාතික ලේඛනාගාරය සතු ඓතිහාසික මූලාශ්‍ර ප්‍රමාණය සලකා බැලීමේදී එය මෙරට පුරාවිද්‍යාඥයාගේ විශේෂ අවධානයට ලක්විය යුතු ස්ථානයක් බව ඉතා පැහැදිලිය. ප්‍රධාන වශයෙන් මතු දැක්වෙන කාර්යයන් සඳහා ජාතික ලේඛනාගාරය පරිහරණය කිරීම පුරාවිද්‍යාඥයෙකුට අවශ්‍ය වන බව පෙන්වා දිය හැකිය.